

**ශ්‍රී ලංකා රජරූපය**  
**REPUBLIC OF SRI LANKA**

ඩුක්‍රෑට් සැවා පාලන

Form No. 1

(ආයතනා අධ්‍යාපනය/Regulation No.)

**පැමිණීමේ වියා ඉල්දුම්පත්‍රය**  
**APPLICATION FOR A VISIT VISA**

ඩැප්ප පිළුපුදු අංකය ] \_\_\_\_\_

අවස්ථා තො දින ] \_\_\_\_\_  
Date of Expiry ] \_\_\_\_\_

ඩැප්ප නැග දිනය ] \_\_\_\_\_

ඩැප්ප නැග පිටත ] \_\_\_\_\_  
Place of Issue ] \_\_\_\_\_

ඩැප්ප නැග පිළුපුදු උප මිලද හා එක්ස්ප්‍රෝල් නිවෙස ] \_\_\_\_\_  
Details of previous passports held, if any ] \_\_\_\_\_

1. ස්මූල්‍රේ නැම් ] \_\_\_\_\_  
Name in full ] \_\_\_\_\_  
(සැප්ප නැව නිවෙස, ප්‍රාන්තීය නැම්වා/Surname first, in block letters)

ඒක්ස්ප්‍රෝල් ] \_\_\_\_\_  
Name of Father ] \_\_\_\_\_

2. ජ්‍යෙෂ්ඨ නැම් ] \_\_\_\_\_  
Nationality ] \_\_\_\_\_

ඇතුළත්වා උප නිවෙස ] \_\_\_\_\_, ඇතුළත්වා උපින් දින, එක්ස්ප්‍රෝල් සහ ප්‍රාන්තීය නැම්වා ] \_\_\_\_\_  
If naturalised, date & place of naturalisation and former nationality ] \_\_\_\_\_

3. (a) උප දිනය ] \_\_\_\_\_  
(a) Date of Birth ] \_\_\_\_\_

(b) උප පිටත ] \_\_\_\_\_  
(b) Place of Birth ] \_\_\_\_\_

4. අභ්‍යන්තරීය, මධ්‍යමාන්‍ය, මින්නඟී, දින්මාන්‍ය හා මුද්‍රා නිවෙස ] \_\_\_\_\_  
Civil status (Single, married, widower, widow or divorced) ] \_\_\_\_\_

5. මුද්‍රා නැම්, විවිධ අභ්‍යන්තරීය තොගකාරා හා යෙදුනු නිවෙස ] \_\_\_\_\_  
If married, where spouse is resident and full Postal Address ] \_\_\_\_\_

6. ඉල්දුම්කරුවේ උව ] \_\_\_\_\_ feet \_\_\_\_\_ inches / cm. \_\_\_\_\_ cm.

7. පැවත්වා ඇත ඇඳුකු හා පොන් ප්‍රාන්ත ] \_\_\_\_\_  
Any identification marks or peculiarities ] \_\_\_\_\_

Telephone No. :

8. ඉල්දුම්කරුවේ පිහිටුව  
Applicant's address ] \_\_\_\_\_

(a) ප්‍රාන්ත ] \_\_\_\_\_  
(a) Permanent ] \_\_\_\_\_

(b) ප්‍රාන්ත නැව නිවෙස ] \_\_\_\_\_  
(b) During staying in Sri Lanka ] \_\_\_\_\_

9. පෙළේ ප්‍රාන්ත හා ප්‍රාන්ත නැව නිවෙස ] \_\_\_\_\_  
Profession or Occupation ] \_\_\_\_\_

10. ප්‍රාන්ත නැව නිවෙස හා ප්‍රාන්ත නැව නිවෙස ] \_\_\_\_\_  
Name and Address of employer, if any ] \_\_\_\_\_

11. ප්‍රාන්ත නැව නිවෙස, ප්‍රාන්ත නැව නිවෙස ] \_\_\_\_\_  
If in business where business is ] \_\_\_\_\_

(P.P.S./P.M.)

Cash or P.O. only.

12. මෙහි ය ප්‍රායෝගික නැංවා හේතු ඇති? නම් නම්, මෙහි ප්‍රායෝගික නැංවා නො ඇති නො ඇති නො

නියවර ලබාගෙන ත්‍රිතු විසා ප්‍රතුවේ යෝ විය බලනුයා විඛීර—  
Particulars of visa or residence permit last obtained—

(e) විසුවක් නම්, නිකුත් කළ දිනයන්, වලංගු කාලී

(a) If visa, give date of issue and period of validity

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100

(ආ) විය බලපත්‍රයක් තම්, නීකුත් කළ ද්‍රාය, වලංගු කාලුස්ථාව, බලපත්‍ර අංකය හා

කිරීමට හේතුව සටහන් කරන්න.

(b) If residence permit, give date of issue, period of validity, permit No. and purpose of issue

16. ස්‍රී ලංකාවට පළමුමලට අවසර දීම හෝ ශ්‍රී ලංකාවට දෙ සිටිම ඇරුක්කිරීම හෝ, තේ කුඩා ප්‍රතිඵලන් කර තිබේ ද ? එහි මෙය කුවරුන් විසින් කටයුතු අවසරයින්ද දී ? නැහැයුන් දත් හෝ තේ ගෙවෙන ශ්‍රී ලංකා විසා කාර්යාලයකින් තේ ගෙවෙන ශ්‍රී ලංකා විසා ප්‍රතිඵලන් කර තිබේ ද ? එයේ නම්, එම ඉල්ලුම්පාත්‍රය පිළිබඳව දත් වූ විනිශ්චය සා ඒ පිළිබඳ සියලුම විස්තර යුතු ඇත : Whether permission to visit Sri Lanka or to extend stay in Sri Lanka has been refused previously and, if so, by whom and when or whether application has been made now or previously to any Sri Lanka visa office abroad? If so, full particulars and position of such application :

ଦୂରେ ପ୍ରାତିଷ୍ଠିତ ଅଧିକାରୀ କରନ୍ତିରେ କୁମଳ ଅଧ୍ୟାତ୍ମିକ ପାଠକାରୀ

19. ශ්‍රී ලංකාවට පැමිණෙන මාරුගය සහ ආකෘති } \_\_\_\_\_  
Route and mode of travel to Sri Lanka.

16. പുതിയവ തോറി ദിവസ കാലിപ്പിൽ  
Period for which visit visa is required ]

(g) ශ්‍රී ලංකාවේ නිලධාරී තුනෙහි මූල්‍ය දැනු ඇති ප්‍රතිච්‍රිත නම සහ ප්‍රතිච්‍රිත අඩු අභ්‍යන්තරීය මූල්‍ය දැනු, විවෘත වූ ඇත්තා හෝ නවීක්‍රිත වූ ඇත්තා සහ ප්‍රතිච්‍රිත අඩු අභ්‍යන්තරීය මූල්‍ය දැනු, විවෘත වූ ඇත්තා හෝ නවීක්‍රිත වූ ඇත්තා සහ ප්‍රතිච්‍රිත :

(h) Name and address of a person in Sri Lanka who can furnish information regarding applicant and security for maintenance and repatriation of the applicant, if so required.

(a) ඉල්ලුමෙනු කිරීමේ තොරතුරු හැඳිය යායි, ඉල්ලුමෙනු වෙත රෙටි විට වීවූ පුද්ගලයක් නම් සහ ලිපියා :

18. ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඉල්ලුම්කරු සහ මා සම්බන්ධ තෙතු එක ඇතුළුම්කරුව උගේ පොළුව ඇති විට එක නිස් නොමැතියි?

19. ඔහු නිල පිළිබඳව වෙනස් සේව  
Any other reason to urge in support of application ]

I hereby declare that to the best of my knowledge and belief the foregoing statements are true, that I shall not engage myself in any employment, paid or unpaid, on arrival in Sri Lanka and that I shall leave Sri Lanka before the date of expiry of the period of my authorised stay in the Island. I also undertake to notify the Controller of Immigration and Emigration, Colombo, immediately any change of my address, while in Sri Lanka.

ପ୍ରକାଶକ  
ନିଗମବ୍ୟାପକୀୟ

Date \_\_\_\_\_

(1) ප්‍රතිඵලීම් හේමෝන් අදාළ ඉල්පුහුණු සහ ගැටු ආරක්ෂා සිව්වෙම ඇඟිල් ප්‍රාග්ධන දිවය බුඩු තොකෝන් තොකෝන් මාලින් ඉල්පුහුණු සහ ප්‍රාග්ධන.  
 (2) ප්‍රතිඵලීම් විය ප්‍රාග්ධන අදාළ සංස්කෘති අභ්‍යන්තර විවිධ අදාළ ප්‍රාග්ධනය. රුහු දා පැටි සිදු කු ගැටු ආරක්ෂා සිව්වෙම ප්‍රාග්ධන සිඳුපූරු දැන්ත්වන් අදාළ ආරක්ෂා සිව්වෙම විය එකු ප්‍රාග්ධන යුතු යුතු.  
 (3) ස්කෝර්ස් තිබුණු සිටි විට අදාළ ප්‍රාග්ධන විට 4.6 × 3.5 ප්‍රාග්ධනය රුහු දා පැටි සිදු කු ගැටු ආරක්ෂා සිව්වෙම ඉල්පුහුණු සිඳුපූරු ප්‍රාග්ධන.

Note: (1) An application for a visa must be made at least one month before the date of intended travel.

(2) Fee for a visit visa is charged on a reciprocal basis. Holders of diplomatic or official passports will be granted or issued visas free of charge.

(2) An experiment was made to compare two copies of his photograph  $4.5 \times 3.5$  cm. for traces of virus.